

**ශීර්ෂය 6 - රාජ්‍ය සේවා කොමිෂන් සභාව**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

---

**1.1 තත්ත්වගණනය කළ මතය**

---

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2019 මැයි 28 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2019 මැයි 21 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2018 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

---

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම**

---

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

#### 1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන්ගෙන් තොර බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලැකිලිමත් විය යුතුය.

වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. මා විසින්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීමෙන් වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟ හරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහහැරීම, හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස කොමිෂන් සභාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී, මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව, මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

**1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

---

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(ඇ) වගන්තිය හා 38 වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉකුත් වර්ෂයට අදාලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බැවින් , සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බව ප්‍රකාශ කළ නොහැකි විය.
- (ආ) කොමිෂන් සභාව විසින් ඉකුත් වර්ෂයට අදාලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බැවින් , ඉකුත් වර්ෂයට අදාල මූල්‍ය ප්‍රකාශන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර නොතිබුණි.

**1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

---

**1.6.1 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය**

---

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
-----	-----	-----
<p>(අ) 2018 නොවැම්බර් 21 දිනැති අංක 267/2018 දරන රාජ්‍ය ගිණුම් වකුලේඛයේ 3.1 ඡේදය ප්‍රකාරව වෙනත් ආදායම් ගණන්දීමේ නිලධාරීන් වෙනුවෙන් එකතු කළ රු.6,995,892 ක් මූල්‍ය ප්‍රකාශනවල භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිමයේ කොටසක් ලෙස වෙනත් ලැබීම් වශයෙන් ගිණුම් ගත කළ යුතුව තිබුණත් ඉන් රු.5,705,722 ක් අඩුවෙන් රු. 1,290,170 ක් ලෙස දක්වා තිබුණි.</p>	<p>වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.</p>	<p>වෙනත් ලැබීම් රු. 6,995,892 ක් වුවත්, වාර්තා කිරීමේදී රු.1,290,170 ක් ලෙස සටහන් වී ඇත.</p>

- (ආ) විගණනයට ඉදිරිපත් කළ වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු වැරදීමකින් වෙනත් මූලාශ්‍ර වලින් මාසික ගිණුම් සාරාංශ අනුව කළ යුතු විය. වූ ලැබීම් සහ භාණ්ඩාගාර අග්‍රිම එකතුවක් ලෙස දක්වා ඇත.
- (ඇ) විගණනයට ඉදිරිපත් කළ වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු වැරදීමකින් වෙනත් මූලාශ්‍ර වලින් මාසික ගිණුම් සාරාංශ අනුව කළ යුතු විය. වූ ලැබීම් සහ භාණ්ඩාගාර අග්‍රිම එකතුවක් ලෙස දක්වා ඇත.
- (ඈ) ඉහත සඳහන් නිරීක්ෂණ වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු නිරීක්ෂණ පිළිගනිමි.
- (ඉ) අනුච්ඡේදයේ අග්‍රිම ගිණුමේ ප්‍රකාශනයේ අග්‍රිම ගිණුමේ ශේෂය රු.740,193 ක් විය යුතුව නිවුණත්, එය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ රු.3,152,809 ක අවාසි සහගත ශේෂයක් ලෙස දක්වා තිබුණි.

**1.6.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
(අ) මූල්‍ය නොවන වත්කම් වල අගය රු. 704,601,823 ක් ලෙස ගිණුම් ගත කළ යුතුව නිවුණත්, ඉන් රු.346,259,552 ක් අඩුවෙන් රු.358,342,271 ක් ලෙස දක්වා තිබුණි.	2018 නොවැම්බර් 21 දිනැති අංක 267/2018 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇත.	පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණි
(ආ) කාර්යාල ගොඩනැගිල්ලෙහි වටිනාකම රු.541,863,871 ක් වුවත්, ජංගම නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශනයේ එය රු.264,169,319 ක් ලෙස දක්වා තිබුණි.	- එම -	කාර්යාල ගොඩනැගිල්ලෙහි නිවැරදි වටිනාකම වන රු.541,863,871 ක අගය නිවැරදි කිරීමට කටයුතු කරමි.
(ඇ) ප්‍රවාහන උපකරණවල වටිනාකම ලෙස රු.523,690 ක් ජංගම නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශනයේ දක්වා තිබුණත් මුළු වාහනවල	- එම -	ප්‍රවාහන උපකරණ යටතේ වාර්තා කළ යුතු නිවැරදි වටිනාකම වන රු.69,088,690 ක් ලෙස නිවැරදි කිරීමට කටයුතු කරමි.

වටිනාකම  
රු.68,565,000 ක් වී තිබුණි.

- (ඇ) මූල්‍ය කල්බදු ක්‍රමය මත ලබාගන්නා ලද මෝටර් රථ 4ට අදාළ රු.958,761ක වාරික 2ක් 2018 වර්ෂයේදී ගෙවා තිබුණි. එම වාරිකවල වටිනාකම මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ කල්බදු වත්කම් යටතේ දක්වා නොතිබුණි. 2018 නොවැම්බර් 21 දිනැති අංක 267/2018 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇත. එම මෝටර් රථ 04 ට අදාළ මුළු වටිනාකම් කල්බදු වත්කම් යටතේ දැක්වීමට අදාළ මෘදුකාංගය තුළ (CIGAS) පහසුකම් සලසා නොතිබුණි.
- (ඉ) 2018 වර්ෂයේදී රු.231,980 ක ණය මුදලක් ලබා දී තිබුණත් එම විස්තර සාමාජික ණය ලේඛනයේ සටහන් කර නොතිබුණි. සාමාජික ණය ලේඛනය නිසි පරිදි යාවත්කාලීන කළ යුතුය. ණය ශේෂය ගිණුම්ගත කිරීමට උපදෙස් දෙන ලදී.
- (ඊ) 2017 දෙසැම්බර් 31 දිනට රු.138,836 ක ණය ශේෂය 2018 ජනවාරි 01 දින රු.117,008 ක් ලෙස සාමාජික ණය ලේඛනයේ සටහන් කර තිබුණි. ණය ශේෂ නිවැරදිව සටහන් කළ යුතුය. වැරදීමකින් ශේෂය අඩුවෙන් දක්වා ඇත.
- (උ) 2018 අගෝස්තු මාසයේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මාරු වී ගිය නිලධාරීන්ගේ රු.188,495 ක ණය ශේෂය 2018 දෙසැම්බර් 31 දින වන විටද පියවා නොතිබුණි. 2004 ඔක්තෝබර් 11 දිනැති අංක 118 දරන ජාතික අයවැය වක්‍රලේඛයේ 1.1.6 ඡේදය ප්‍රකාරව කටයුතු කළ යුතුවීම. නිරවුල් කරන ලෙස, අදාළ අමාත්‍යාංශය වෙත දන්වා ඇත.
- (ඌ) ණයගැනී/ණයහිමි ශේෂ පියවීම් ලේඛනයට අනුව නිලධාරියෙකුගේ රු.175,261 ක ණය ශේෂය පියවා තිබුණත්, එම ණය මුදල අයවිය යුතු ණය ශේෂය යටතේ දක්වා තිබුණි. විධිමත් පරිදි ලේඛනය යාවත්කාලීන කළ යුතුය. සිදුවූ වරද නිවැරදි කිරීමට උපදෙස් දෙන ලදී.

**1.6.3 මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>(අ) විගණනයට ඉදිරිපත් කළ මාසික ගිණුම් සාරාංශ අනුව ආදායම් නොවන ලැබීම් රු. 316,228,740 ක් වී තිබුණි. නමුත් එය රු.5,446,020 ක් අඩුවෙන් රු.310,782,740 ක් ලෙස දක්වා තිබුණි.</p>	<p>රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව ලැබීම් ගිණුම් ගත කළ යුතුය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිදු වූ වාර්තා කිරීමේ දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>
<p>(ආ) තැන්පතු ගෙවීම් රු. 10,876,218 ක් මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැයකළ ,මුදල් ප්‍රවාහයේ දක්වා නොතිබුණි.</p>	<p>රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව ගිණුම් ගත කළ යුතුය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිදු වූ වාර්තා කිරීමේ දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>
<p>(ඇ) අත්තිකාරම් ලැබීම් ලෙස රු. 8,220,827 ක් ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා නොතිබුණි.</p>	<p>රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව ගිණුම් ගත කළ යුතුය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිදු වූ වාර්තා කිරීමේ දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>
<p>(ඈ) අත්තිකාරම් ගෙවීම් ලෙස රු. 14,765,624 ක් ආයෝජන ක්‍රියාකාරකම්වල වැය කළ මුදල් ප්‍රවාහයේ දක්වා නොතිබුණි.</p>	<p>රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව ගිණුම් ගත කළ යුතුය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිදු වූ වාර්තා කිරීමේ දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>
<p>(ඉ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ මුදල් හා මුදල් වලට සමාන දෑ වල වටිනාකම් දක්වා නොතිබුණත්, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ එම ශේෂය රු.15,175,362 ක අවාසි ශේෂයක් ලෙස දක්වා ඇත.</p>	<p>රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව ගිණුම් ගත කළ යුතුය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සිදු වූ වාර්තා කිරීමේ දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>

- (ඊ) 2018 ජනවාරි 01 දිනට රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය අතපසුවීමක් නිසා සිදුවී රු. 243,892ක ආරම්භක ප්‍රකාරව ලැබීම් ගිණුම් ගත කළ ඇත. මුදල් ශේෂයක් දක්වා තිබුණත්, අග්‍රිම ගිණුමට අනුව 2018 ජනවාරි 01 දිනට ආරම්භක මුදල් ශේෂයක් නොතිබුණි.

**1.6.4 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම**

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

	නිරීක්ෂණය ----- නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	
	-----	-----	-----	-----	
(i)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	මුදල් රෙගුලාසි 1647	වාහන සම්බන්ධයෙන් වාර්ෂික සමීක්ෂණයක් පවත්වා නොතිබුණි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.	වාහන සම්බන්ධයෙන් වෙනම සමීක්ෂණයක් පවත්වා නොතිබූ අතර ඉදිරි වර්ෂයේ සිට සමීක්ෂණය සිදු කරමි.
(ii)	රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ	2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන වක්‍රලේඛයේ 3.1 හා 3.3 ඡේද	ඉන්ධන දහනය වීම පිළිබඳ පරීක්ෂාවන් සිදුකර නොතිබුණි.	වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුව ඇත.	වර්ෂය අවසානයේ ඉන්ධන පරීක්ෂාව සිදුකර පසුව සටහන් පවත්වාගෙන යාමට කටයුතු සැලැස්වී කර ඇත.
(iii)	රාජ්‍ය මුදල් වක්‍රලේඛ	2016 මාර්තු 31 දිනැති අංක	2017 වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව නියමිත දිනට	2018 නොවැම්බර් 21 දිනැති අංක	කාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙන යාම හේතුවෙන් අදාළ

05/2016 වනුලේඛයේ ෂේදය	දරන 3.1	මාස 11ක් පමණ ප්‍රමාද වී විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි. 2018 වර්ෂයේ වාර්තාවද නියමිත දිනට ඉදිරිපත් කර නොතිබුණි.	267/2018 දරන රාජ්‍ය ගිණුම් වනුලේඛය ප්‍රකාරව සියළු වත්කම් හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය.	භාණ්ඩ විවිධ අංශවල තිබූ අතර ඒවා නැවත නිරාකරණය කර ගැනීමට කාලය ගතවූ බැවින් වාර්තාව ලබාදීම ප්‍රමාද විය. 2018 වර්ෂයේ වාර්තාව සැකසීම අවසන් අදියරේ පවතී.
-----------------------------	------------	--	--	--

- |   |  |  |   |  |
|---|--|--|---|--|
| <ul style="list-style-type: none"> <li>• 2015 ජූලි 10 දිනැති<br/>අංක 02/2015<br/>වනුලේඛයේ<br/>ෂේදය</li> </ul> | <ul style="list-style-type: none"> <li>දරන<br/>12</li> </ul> | <ul style="list-style-type: none"> <li>වාහන අපහරණයට<br/>අදාළ අපහරණ<br/>වාර්තාව 2018 ජූනි 30<br/>දිනට ප්‍රථම<br/>විගණකාධිපති වෙත<br/>ඉදිරිපත් කර<br/>නොතිබුණි.</li> </ul> | <ul style="list-style-type: none"> <li>වනුලේඛය පරිදි<br/>කටයුතු කළ යුතුව<br/>ඇත.</li> </ul> | <ul style="list-style-type: none"> <li>විගණනයට<br/>කිරීමට උපදෙස් දෙන<br/>ලදී.</li> </ul> |
|---|--|--|---|--|

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 වියදම් කළමනාකරණය**

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>මූලධන වැය විෂයයන් 03 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම ප්‍රතිපාදන උපයෝජනය කළ පසු ඉතිරිය සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 19 ක සිට සියයට 87ක දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.</p>	<p>මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව කටයුතු කර ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වීම.</p>	<p>යන්ත්‍ර උපකරණවල අළුත්වැඩියා ඉදිරිපත් නොවීම, සැලැස්ම කළ පුහුණු වැඩසටහන් අවලංගු වීම හා ප්‍රමාණවත් අක්මුදල් නොලැබීම හේතු නිසා ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.</p>



3. මෙහෙයුම් සමාලෝචනය

3.1 සැලැස්ම කිරීම

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>2014 පෙබරවාරි 17 දිනැති අංක 2014/01 දරන රාජ්‍ය මුදල් වකුලේඛය ප්‍රකාරව ආයතනයේ සංවිධාන ව්‍යුහය, අනුමත කාර්ය මණ්ඩලය හා දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය, වාර්ෂික අක්මුදල් අවශ්‍යතා සැලැස්ම, අභ්‍යන්තර විගණන සැලැස්ම, ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රතිඵල ආදිය ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.</p>	<p>වකුලේඛය ක්‍රියාකාරී තොරතුරු ඇතුළත් කළ යුතු වීම.</p>	<p>ප්‍රකාරව සැලැස්මෙහි සැලැස්ම තුළ අදාළ තොරතුරු ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කිරීමට අත්‍යවශ්‍ය වී ඇත.</p>

3.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
<p>වාර්ෂික කාර්යසාධන වාර්තාවේ 2018 වර්ෂයේ ඉටු කළ කාර්යයන් පිළිබඳ තොරතුරු පමණක් කර තිබුණි. ක්‍රියාකාරී සහ එම කාර්යසාධනය ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>ක්‍රියාකාරී සැලැස්ම අත්කරගෙන කාර්යසාධනය ඉදිරිපත් කළ යුතු විය.</p>	<p>නැත. (පිළිතුර සමඟ ඉදිරිපත් කර ඇත.)</p>

**3.3 වත්කම් කළමනාකරණය**

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
(අ) වාහනවල භාරකාරත්වය වෙනස්වන විටදී ඉන්වෙන්ට්‍රි භාරදීම හෝ භාර ගැනීම පිළිබඳ තොරතුරු වාහන ලොග් සටහන් පොත්වල ඇතුළත් කර නොතිබුණි.	වාහන ලොග් සටහන් පොත් යාවත්කාලීන කර පවත්වා ගත යුතුය.	ලොග් සටහන් පොතේ සටහන් කිරීම අතපසු වී ඇත. ඉදිරියේදී එය ලොග් පොතේ සටහන් කරමින් නිවැරදි කරනු ඇත.
(ආ) ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් අනුව කොමිෂන් සභාව විසින් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබුණු වාහන සඳහා වෙනම ලේඛනයක් පවත්වා නොතිබුණි.	ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් පරිදි කටයුතු කළ යුතු වීම.	ලේඛනයක් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබේ.

**3.4 කළමනාකරණ දුර්වලතා**

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල 2018 පෙබරවාරි මාසයේදී ස්ථාපිත කර තිබුණත්, එම ගොඩනැගිල්ලට අදාළ අනුකූලතා සහතිකය 2019 මැයි 21 දින වන විටත් ලබා ගැනීමට නොහැකි වී තිබුණි.	අනුකූලතා සහතිකය ලබා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.	ගිනි ආරක්ෂණ පද්ධතියේ සිදු කළ යුතු වෙනස්කම් නිසා අනුකූලතා සහතිකය ලබා ගැනීම ප්‍රමාද විය.

